

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම හා වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i) මුදල් රෙගුලාසි 571	තැන්පතු තුළ ඇතුළත් ආපසු ගෙවිය යුතු වසර 02 සිට 05 ක් දක්වා වූ කාලයක සිට පවතින රු.172,900 ක් වූ තැන්පතු 11 ක් නිරවුල් කිරීමට හෝ රාජ්‍ය ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඇප තැන්පත් වලින් බොහෝමයක් වර්ෂ 2 ඉක්මවා නොමැති තැන්පතු බව.	කල් ඉකුත්වූ ඇප තැන්පතු නිදහස් කිරීමට හෝ ආදායමට ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) මුදල් රෙගුලාසි 371(2)(ආ)	තත්ත්කාර්යය අතුරු අග්‍රිමය ලබා ගන්නා මාණ්ඩලික නිලධාරීන් විසින් එම කාර්යය නිම කළ විගසම එම අග්‍රිමය පියවිය යුතු වුවත් අවස්ථා 26 කදී ලබාගත් එකතුව රු.1,253,904 ක් වූ අත්තිකාරම් පියවීම මාස 01 සිට මාස 11 දක්වා ප්‍රමාද කර තිබුණි.	2024 මැයි සිට ජූලි 16 දක්වා පැවති අනධ්‍යයන කාර්යය මණ්ඩල වැඩ වර්ජන හේතුවෙන් අත්තිකාරම් පියවීමට ප්‍රමාදයක් සිදු වී ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව අදාළ කාර්යය නිමකළ විගස ලබාගත් අත්තිකාරම් පියවීමට කටයුතු කළ යුතුයි.

(ආ)	2017 දෙසැම්බර් 21 දිනැති අංක 2/2017 දරන වත්කම් කළමනාකරණ වක්‍රලේඛය	රජයට අයත් වාහන තම ආයතනය නමින් ලියාපදිංචි කළ යුතු වුවද විශ්වවිද්‍යාලය සතු වාහන 06ක් විශ්වවිද්‍යාලය නමින් ලියාපදිංචි කර නොතිබුණි.	මොටර් රථ 2 ක් සඳහා ආදායම් බලපත්‍ර ලැබුණු විගස පැවරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලබන බවද, කැබ් රථයක ලියාපදිංචි සහතිකය ලැබූ විගස පැවරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	කඩිනමින් පවරා ගැනීමට හා ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
-----	---	---	--	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.31,523,807 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.168,667,445 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.137,143,638 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට හුවමාරු නොවන ගනුදෙනු වලින් වන ප්‍රාග්ධන ප්‍රදාන හා ආයෝජන පොලී ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අළුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින පවුල් ඒකක නිවාස 2 ක් භාවිතයට නොගැනීම හේතුවෙන් ශිෂ්‍ය නේවාසිකාගාර උප ශාලාධිපතිවරයෙකු සඳහා මාසික කුලී පදනම මත ලබාගත් නිවසක් වෙනුවෙන් 2022 ඔක්තෝම්බර් සිට 2024 දෙසැම්බර් දක්වා රු.740,000 ක් කුලී ගෙවා තිබුණි.	පවතින නිවාසවල නඩත්තු කටයුතු වෙනුවෙන් 2025 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මෙන් මුදල් වෙන් කරන ලදී. මෙම නිවාස අළුත්වැඩියා කළ පසු හෝ නව නිවාස සංකීර්ණයක් ඉදිකළ පසුව ඉදිරියේදී මේ සඳහා නිල නිවාසයක් වෙන් කිරීම පිළිබඳව තීරණයක් ගත හැකි බව.	පවතින නිල නිවාස අළුත්වැඩියා කර භාවිතා කළ යුතු අතර රජයේ අරමුදල් අරපිරිමැසුම්දායී ලෙස උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයින්ගේ අධ්‍යායන කටයුතු සඳහා රු.8,864,305 ක් ගෙවා ශිෂ්‍ය කියවීමේ කාමරය වෙනුවෙන් දෙමහල් ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කර සිසු අයිතියට පවරා දී තිබුණද සිසුන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා නොතිබීම හේතුවෙන් කියවීම් ශාලාව උණ උපයෝජිතව පැවතුණි.	ඉදිරි මාසය තුළ එම කියවීම් ශාලාවට අදාළ සම්පූර්ණ ලී බඩු උපකරණ ලබා දීමට නියමිතව ඇතිබව.	අධ්‍යාපන කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයාදීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

(ආ)	ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රවර්ධන වර්ෂය තුළ ඉටුකිරීම් සඳහා එකතුව රු.මිලියන 74.5 ක් වූ පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් ප්‍රසම්පාදන කටයුතු 18 ක් සැලසුම් කර තිබුණද ඉන් කාර්යයන් 07 ක් සියයට 10 සිට සියයට 60 දක්වා වූ භෞතික ප්‍රගතියක් පමණක් ළඟාකරගෙන තිබුණි. තවද කාර්යයන් 6 ක් ප්‍රවර්ධන වර්ෂය තුළ ආරම්භ කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	ප්‍රවර්ධන වර්ෂය තුළ ඉටුකිරීම් සඳහා පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් ප්‍රසම්පාදන කටයුතු 18 ක් සැලසුම් කර තිබූ අතර එයින් කාර්යයන් 08 ක වැඩ කටයුතු සියයට 100 ක් සම්පූර්ණ කිරීමට හැකි වී තිබූ බව.	ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යයන් ඉටුකර ගැනීමට කටයුතු කළ යුතුය.
-----	---	---	--

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
විශ්වවිද්‍යාලයේ ප්‍රධාන උපාධි පාඨමාලා වන ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධි පාඨමාලාව සහ විද්‍යාවේදී දේශීය ඖෂධ සම්පත් ගෞරව උපාධි පාඨමාලාව සඳහා පිළිවෙලින් සිසුන් 176 දෙනෙකු හා 70 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර තිබුණද පිළිවෙලින් සිසුන් 109 දෙනෙකු හා 24 දෙනෙකු පමණක් ලියාපදිංචිවී තිබීමෙන් මෙම උපාධි පාඨමාලාවන් සඳහා සිසු ආකර්ශණය වැඩි කර ගැනීමට කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබුණි.	උපාධිධාරීන් සඳහා ඇති අවස්ථා පැහැදිලි කරමින් පාසල් මට්ටමින් වැඩමුළු හරහා හා මහජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීමට සෑම උත්සාහයක්ම දරමින් සිටින බව.	සිසු ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.